

විදේශ වාණිජ ණය ගැනීමේ ගිණුම (ECBA)

1. නිමැවුමේ ස්වභාවය.

විදේශ වාණිජ ණය ගැනීමේ ගිණුම

2. ගනුදෙනුකරුවන්ට ලැබෙන ප්‍රතිලාභ.

2.1 ආකර්ෂණීය පොළී අනුපාත

නවතම පොළී අනුපාත සඳහා <https://www.peoplesbank.lk/interest-rates/> වෙබ් අඩවියට යොමුවන්න.

3. යෝග්‍යතාවය.

2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ශ්‍රී ලංකාවේ සංස්ථාපිත කරන ලද සමාගම්.

4. ගිණුම විවෘත කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය.

4.1 එක් එක් ණය මුදලින් ලැබෙන මුදල් සම්බන්ධයෙන් (වි.වා.ණ.ගැ. ගිණුම) ECBA ගිණුමක් ඉතිරි කිරීමේ ගිණුමක් ලෙස විවෘත කර පවත්වා ගෙන යා හැකි අතර, එම ණය මුදලේ සියළුම ආපසු ගෙවීම් (පොළිය ඇතුළුව) එකම ECBA ගිණුම හරහා සිදුකළ යුතුය. මේ සම්බන්ධයෙන් වූ දිවුරුම් ප්‍රකාශයක් ගිණුම විවෘත කරන අවස්ථාවේදී ණය ගැනුම්කරුගෙන් ලබා ගත යුතුය.

4.2 ECBA ස්ථාවර තැන්පතුවක් විවෘත කළ හැක්කේ ගිණුම් හිමියා විසින් ලබා ගැනීමට අපේක්ෂිත ශ්‍රී ලංකා රුපියල් ණයක් සඳහා ඇපකරයක් ලෙස තබා ගැනීමේ අරමුණෙන් පමණි.

5. ECBA ගිණුම් විවෘත කිරීම සඳහා ලේඛන අවශ්‍යතා පිළිබඳව වූ පිරික්සුම් ලැයිස්තුව.

5.1 නිසි පරිදි සම්පූර්ණ කරන ලද ගිණුම් විවෘත කිරීමේ අයදුම් පත.

<https://www.peoplesbank.lk/roastoth/2022/10/235-Eng.pdf>

5.2 සියළුම බලයලත් අත්සන් කරුවන්ගේ අත්සන් කාඩ්පත් (සමාගම් ලේකම් / අදාළ බලධාරියා විසින් සාක්ෂි දරන ලද).

5.3 සියළුම අධ්‍යක්ෂවරුන් සහ බලයලත් අත්සන් කරුවන් සඳහා තනි තනිව KYC ආකෘති පත්‍ර සහ විදේශ ගිණුම් බදු අනුකූලතා පනත (FATCA) යටතේ වූ ප්‍රකාශය.

5.4 සියළුම අධ්‍යක්ෂවරුන්ගේ සහ බලයලත් අත්සන් කරුවන්ගේ විදේශ ගමන් බලපත් හා ජාතික හැඳුනුම්පත් වල සහතික කළ පිටපත්.

5.5 සියළුම කොටස් හිමියන්ගේ ප්‍රතිලාභ හිමිකාරිත්ව ආකෘති පත්‍ර.

5.6 විද්‍යුත් ගිණුම් ප්‍රකාශණ අයදුම්පත.

5.7 වන්දි ලිපිය (අවශ්‍ය පරිදි).

5.8 සමාගම් ලේකම් විසින් සහතික කරන ලද සංස්ථාගත කිරීමේ සහතිකයේ පිටපතක්.

5.9 අධ්‍යක්ෂවරුන් ගේ / බලයලත් අත්සන් කරුවන් ගේ නම් ලැයිස්තුව, ඔවුන්ගේ අත්සන් සමඟ (සමාගම් ලිපි ශීර්ෂයේ).

5.10 සමාගමේ ව්‍යවස්ථාවේ පිටපත. ආ.ප. 01 හෝ 20, ආ.ප. 15.

5.11 සමාගම් ලිපි ශීර්ෂය මත, අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාව.

- a. මහජන බැංකුවේ එතෙර ගනුදෙනු සේවාවේ / අදාළ ශාඛාවේ ගිණුම විවෘත කරනා බවට.
- b. ECBA ගිණුම ක්‍රියාත්මක කිරීමේ උපදෙස්.
- c. විද්‍යුත් ගිණුම් ප්‍රකාශකය සඳහා බලයලත් විද්‍යුත් ලිපිනය.
- d. ඇටෝර්නි බලපත්‍ර විස්තර (තිබේ නම්).

5.12 පහත සඳහන් තොරතුරු / ලේඛන ඇතුළුව නිසි නීත්‍යානුකූලව පිළිගත හැකි ලේඛනමය සාක්ෂි (අවශ්‍ය පරිදි).

- a. ආපසු ගෙවීමේ කාල සටහන ඇතුළුව ණය ගිවිසුමේ සහතික කළ පිටපතක්.
- b. ණය හිමියා ගේ සහ ණය ගැතියාගේ විස්තර සටහන්.
- c. සමාගම් ලේකම්වරුන් විසින් සහතික කරන ලද යෝජිත ණය මුදල සඳහා අනුමැතිය දුන් ණය ගැනුම්කරු වන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාවේ පිටපතක්.

6. අවම ශේෂ අවශ්‍යතාවයන්

විදේශ මුදල් වර්ගය	ඉතුරුම් ගිණුම්	ස්ථාවර තැන්පතු ගිණුම්
ඇමෙරිකානු ඩොලර්	100/-	1,000/-
බ්‍රිතාන්‍ය පවුම්	100/-	750/-
යුරෝ	100/-	1,000/-
ඕස්ට්‍රේලියානු ඩොලර්	150/-	1,350/-
කැනේඩියානු ඩොලර්	150/-	1,300/-

සිංගප්පූරු ඩොලර්	150/-	1,500/-
ජැපාන් යෙන්	12,000/-	110,000/-
හොංකොං ඩොලර්	800/-	8,000/-
නිව්සීලන්ඩ් ඩොලර්	150/-	1,500/-
ස්විස් ෆ්ලැන්ක්	100/-	1,000/-
ස්විඩිෂ් ක්‍රෝනාර්	900/-	9,000/-
ඩෙන්මාර්ක් ක්‍රෝනාර්	700/-	6,500/-
නෝර්විජියන් ක්‍රෝනාර්	900/-	8,750/-
චීන යුචාන්	700/-	6,750/-
තායි භාට්	3,300/-	33,000/-
ඉන්දියන් රුපියල්	8,000/-	80,000/-

6.1

- මූලික තැන්පතුවක් නොමැතිව විදේශ වාණිජ ණය ගැනීමේ ඉතුරුම් ගිණුමක් විවෘත කළ හැකිය.
- වසර 2 කට වැඩි කාලයක් කිසිදු ක්‍රියාකාරිත්වයක් නොමැති ගිණුම්, අකාර්ය ගිණුම් ගණයට මාරු කරනු ලැබේ.
- වසරකට වැඩි කාලයක් ශුන්‍ය ශේෂයක් සහිත ගිණුම් ස්වයංක්‍රීයව වසා දමනු ලැබේ.

7. පොදු

- ### 7.1 විදේශ වාණිජ ණය ගැනීමේ ගිණුමක් (ECBA) ඕනෑම ව්‍යවහාර විදේශ මුදල් වර්ගයකින් හෝ ශ්‍රී ලංකා රුපියල් වලින් ඉතුරුම් හෝ ස්ථාවර තැන්පතු ලෙස විවෘත කර පවත්වා ගෙන යා හැකි අතර ඒවා තනි ගිණුම් ලෙස පවත්වා ගත යුතුය.

ඒ අනුව පහත දැක්වෙන මුදල් වර්ගවලින් ගිණුම් විවෘත කිරීමට පහසුකම් සලසා ඇත. ඇමෙරිකානු ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, යුරෝ, ඕස්ට්‍රේලියානු ඩොලර්, කැනේඩියානු ඩොලර්, සිංගප්පූරු ඩොලර්, ජැපාන් යෙන්, හොංකොං ඩොලර්, නිව්සීලන්ඩ් ඩොලර්, ස්විස් ෆ්ලැන්ක්, ස්විඩිෂ් ක්‍රෝනාර්, ඩෙන්මාර්ක් ක්‍රෝනාර්, නෝර්විජියන් ක්‍රෝනාර්, චීන යුචාන්, තායි භාට්, ඉන්දියන් රුපියල් සහ ශ්‍රී ලංකා රුපියල්.

8. අවසර ලත් බැර

- 8.1** ණය හිමියා විසින් ශ්‍රී ලංකාවෙන් පිටත පවත්වා ගෙන යනු ලබන ගිණුමකින් හෝ ආමුඛ ආයෝජන ගිණුමකින් හෝ එම ණය හිමියාගේ අක් වෙරළ බැංකු ඒකකයේ පවත්වා ගෙන යනු ලබන ගිණුමකින්, විදේශ ණය හිමියෙකුගෙන් ගිණුම් හිමියා ලබා ගත් ණය මුදලේ මුදල් ප්‍රේෂණ / මාරු කිරීම්.
- 8.2** ණය ගෙවීමේ අරමුණින්, ගිණුම් හිමියාගේ ප්‍රතිමුඛ ආයෝජන ගිණුමකින්, හෝ ව්‍යාපාර විදේශ මුදල් ගිණුමකින්, අක් වෙරළ බැංකු ඒකකයේ පවත්වා ගෙන යනු ලබන ගිණුමකින් හෝ ශ්‍රී ලංකා රුපියල් ගිණුමකින් කරනු ලබන මාරු කිරීම්.
- 8.3** එකම ගිණුම් හිමියාගේම වෙනත්, විදේශ වාණිජ ණය ගැනීමේ ගිණුමකින් කෙරෙන මාරු කිරීම්.
- 8.4** ගිණුමේ ඇති අරමුදල් මත උපයා ගත් පොළිය.

9. අවසර ලත් හර

- 9.1** ණය ගිවිසුමට අනුව ණය සේවා කිරීම, සහ ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත පවත්වාගෙන යනු ලබන ගිණුමකට හෝ ආමුඛ ආයෝජන ගිණුමකට හෝ ණය හිමියාගේ අක් වෙරළ බැංකු ඒකකයේ පවත්වාගෙන යනු ලබන ගිණුමකට මුදල් ප්‍රේෂණ / මාරු කිරීම්.
- 9.2** ගිණුම් හිමියාගේ ශ්‍රී ලංකා රුපියල් ගිණුමකට ණය මුදල් මාරු කිරීම.
- 9.3** 2021 අංක 01 දරණ විදේශ විනිමය රෙගුලාසිය (2021.02.03 දිනැති අංක 2213/34 දරණ අති විශේෂ ගැසට් පත්‍රය) හෝ අවලංගු කරන ලද විනිමය පාලන පනතේ හෝ විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාරව (ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයෙකු විසින් ශ්‍රී ලංකාවෙන් පිටත සිදු කරන ලද ප්‍රාග්ධන ගනුදෙනු පත්ති) අවසර දී ඇති පරිදි විදේශ ආයෝජන සඳහා මූල්‍යකරණය කිරීමේ අරමුණින් ණය ලබා ගෙන තිබේ නම් පමණක් ගිණුම් හිමියාගේ ප්‍රතිමුඛ ආයෝජන ගිණුමකට ණය මුදල් මාරු කිරීම.
- 9.4** ගිණුම් හිමියාගේ ප්‍රවර්තන ගනුදෙනු සම්බන්ධයෙන් වන ප්‍රේෂණ.

- 9.5** එකම ගිණුම් හිමියාගේ විදේශ වාණිජ ණය ගැනීමේ ගිණුම් වලට කෙරෙන මාරු කිරීම.
- 9.6** ණය සම්බන්ධයෙන් ගෙවිය යුතු බැංකු ගාස්තු, වෙනත් ගාස්තු සහ කොමිස් ආදිය.
- 9.7** ශ්‍රී ලංකාව තුළ දී ශ්‍රී ලංකා මුදලින් ගෙවීම.

10. ගාස්තු සහ අය කිරීම

අනුපාත සහ අයකුම සඳහා පහත වෙබ් අඩවියට යොමු වන්න.

<https://www.peoplesbank.lk/roastoth/2025/06/Foreign-English.pdf>